



අධ්‍යාපන අමාත්‍යාංශය
කල්වි අමෙස්ස්
Ministry of Education

මෙය යොමුව
සෙතු ඩීල.
My Ref.

ED/09/96/16/1

යොමුව
ඡ...මතු ඩීල.
Your Ref.

‘ඉසුරුපාය’, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
‘Isurupaya’, Battaramulla, Sri Lanka.
+94112785141-50 +94112785818
info@moe.gov.lk www.moe.gov.lk

දිනය
තීක්ෂණ දිනය
Date

2018.04. 25

වතුලේ අකාර - 11/2018

සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්
සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්
සියලු ම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්
සියලු ම පාසල්වල විද්‍යාල්පත්වරුන්
සියලු ම විද්‍යාපියවල පියාධිපත්වරුන්
සියලු ම ගුරු විද්‍යාලවල විද්‍යාල්පත්වරුන් වෙත

පාසල් පුස්තකාල හා ඉගෙනුම සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය
සංශෝධනය

එකතු පැවති අධ්‍යාපන සේවා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද පාසල් පුස්තකාල හා ඉගෙනුම සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය ශ්‍රී ලංකාවේ සියලු ම රජයේ පාසල්වලට මේ වන විටත් බෙදා හැර ඇති.

ඩිජිටල් පුස්තකාල හා ඉලෙක්ට්‍රොනික පුස්තකාල පිළිබඳ නව මාර්ගෝපදේශ නිකුත් කිරීමත් සමග මෙම උපදෙස් සංග්‍රහය යාවත්කාලීන කිරීමට යෝජිතය. එනෙක් පුස්තකාල කළමනාකරණ කටයුතු සඳහා නිල උපදෙස් සංග්‍රහය ලෙස එකතු පැවති අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති උපදෙස් සංග්‍රහය භාවිතා කරන ලෙස මෙයින් දැනුම දෙනු ලැබේ.

පාසල් පුස්තකාල හා ඉගෙනුම සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහයේ දෙවන කොටසේ 5.0 ජ්‍යෙෂ්ඨ මේ මගින් අවලංගු කරනු ලබන අතර, එය පහත සඳහන් පරිදි සංශෝධනය කරමි.

5.0 පුස්තකාල ද්‍රව්‍ය අපහරණය (Weeding)

යාවත්කාලීන සහ අදාළ බවතින් යුත් එකතුවක් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අපහරණය පුස්තකාල කළමනාකරණයේ වැදගත් අංශයකි.

පාසල් පුස්තකාලය සඳහා ලැබෙන ඉඩකඩ ප්‍රමාණය සිමිත වන බැවින් ද, එහි පායිකයන් වන සිසුන්ට සහ ගුරුවරුන්ට පුස්තකාලයෙන් අවශ්‍ය ඉගෙනුම ද්‍රව්‍ය තෝරා ගැනීමට වැය කළ හැකි කාලය සිමිත බැවින් ද, පාසල් පුස්තකාල හා ඉගෙනුම සම්පත් මධ්‍යස්ථාන තුළ පරිශීලනයට අවශ්‍ය නොවන ද්‍රව්‍ය පැවතීම එම මධ්‍යස්ථානය පරිහරණයට හා කළමනාකරණයට බාධාවකි.

ගරු අමාත්‍යාංශ
කෙශාරු අමෙස්ස්

Hon. Minister

+94112784832
+94112784825
minister.education@moe.gov.lk

ලේකම්
සේයලාංචර්
Secretary

+94112784811
+94112785162
secretary.education@moe.gov.lk

එම නිසා පායකයන් ලඟා නොවන, කාලීන නොවන, පරිහරණය නොවන පොත්පත් හෝ පුස්තකාල ද්‍රව්‍ය පුස්තකාල එකතුවෙන් ඉවත් කිරීම පුස්තකාල ද්‍රව්‍ය අපහරණය වේ.

මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වූත්, අතීත, අනාගත හා වර්තමාන පායක අවශ්‍යතා ගැන මතා අවබෝධයක් ඇති ව විධිමත් ව කළ යුතු වූත් කාර්යයක් බව මෙහිලා අවධාරණය කරනු ලැබේ.

5.1 අපහරණයට හේතු

කිසියම් පුස්තකාල ද්‍රව්‍යයක් අපහරණය සඳහා පහත සඳහන් හේතුන් අතුරින් එකක් හෝ කිහිපයක් හෝ බලපෑ හැකි ය.

1. හාවිත කළ නොහැකි පරිදි ඉරි ගිය, දිරා ගිය හෝ අඛලන්, එහෙත් එතිහාසික හෝ කොතුක විවිනාකමක් නොමැති ද්‍රව්‍ය
2. පාසල් විනය සම්බන්ධයෙන් සලකා බැලු විට නොගැලුපෙන තොරතුරු සහිත ද්‍රව්‍ය (ලංඡ - සිසුන්ට තුපුරු කරුණු) පැරණි තොරතුරු, පාසල් ප්‍රජාවට අදාළ නොවන තොරතුරු ඇතුළත් ද්‍රව්‍ය
3. හාවිත කළ නොහැකි මට්ටමකට පත් ව ඇති ප්‍රාථමික ප්‍රමා පොත්
4. තවදුරටත් හාවිත කළ නොහැකි ලෙස අඛලි වූ සහ විනාශ වූ පොත්
5. අවශ්‍ය ප්‍රමාණයට තව සංස්කරණ සහ/හෝ මුදුණ පුස්තකාලයට ලැබේ ඇති විට පැරණි පොත්
6. පළමු මුදුණයෙන් වර්ෂ 20කට අධික කාලයක් ගතවුව ද පසුගිය වසර 02 තුළ කිසි ම පායකයෙකු විසින් හාවිත නොකරන ලද පොත්
7. පැරණි බව හෝ වෙනත් හේතු නිසා හෝ අඩංගු කරුණු නිරවද්‍ය නොවන බවට පැමිණිලි ලැබූ පොත් හෝ වැරදි අර්ථ කථන හෝ මග පෙන්වීම (misleading) සිදුකරන පොත්
8. පාසල් පායකයන්ගේ අවශ්‍යතා සීමාවන් ඔබ්බෙහි ඇති පොත්පත් (ලංඡ - ගැහුරු ගාස්ත්‍රීය ග්‍රන්ථ)
9. කිසියම් ජන වර්ගයකට/ ජන කොට්ඨාසයකට එරෙහි ව අගනිගාමී ව ලියා ඇති හෝ ජාතික සම්ඝයට හා ඒකාග්‍රතාවට හානි ගෙන දෙන කරුණු අඩංගු ද්‍රව්‍ය
10. නව සොයා ගැනීම භමුවේ අඩංගු කරුණුවල වලංගුහාවය පිරිහි ගිය ද්‍රව්‍ය
11. පායකයන් පරිසිලනය කර නොමැති හා ඉදිරියේ දී ද පරිසිලනයට හාජන වෙතැයි සිතිය නොහැකි ද්‍රව්‍ය
12. මාස 03 කට වඩා කළේගත වූ, සංරක්ෂණය නොකළ පුවත්පත් සහ ඉතිරි කොටස්
13. සිසුන් හා ගුරුවරුන්හට හාවිතා කළ නොහැකි ලෙස අඛලි වූ පෙළ පොත් හා ගුරු අත්පොත්

5.2 අපහරණය සඳහා ද්‍රව්‍ය තෝරා ගැනීමේ ක්‍රමවේදය

මෙය වාර්ෂික ව ඉටු කළ යුතු කාර්යයක් නොවන බව මෙහිලා අවධාරණය කරනු ලැබේ. පූස්තකාල ද්‍රව්‍ය ඉතා අධික පූස්තකාලයක වසර 05කට වරක් පමණ මෙම ක්‍රියාවලිය සිදු කිරීම ප්‍රමාණවත් වේ. (එහෙන් අඛණ්ඩ ද්‍රව්‍ය හා තැනි වූ ද්‍රව්‍ය පරිග්‍රහණ ලේඛනයෙන් හා තොග පොතෙන් (Inventory book) ඉවත් කිරීම වාර්ෂික ව හාණ්ඩ සම්ක්ෂණ මගින් දෙසැම්බර් 31 දිනට ඉටු කළ යුතු ය.)

අපහරණය පහත සඳහන් පියවර අනුව සිදු කළ යුතු ය.

5.2.1 අපහරණ කමිටුවක් පත් කිරීම

5.2.2 අපහරණ ලයිස්තුව සකස් කිරීම

5.2.3 අපහරණ කමිටුවේ නිරදේශ ලබා දීම

5.2.4 අපහරණයට යෝජිත ද්‍රව්‍ය වෙන් කර ප්‍රදරුණය කිරීම

5.2.5 අපහරණය සඳහා පියවර ගැනීම

5.2.1 අපහරණ කමිටුව පත් කිරීම

අපහරණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන වසරේ දී විදුහල්පති විසින් පාසලේ විවිධ විෂය ආවරණය වන පරිදි ගුරුහවතුන්ගෙන් සැදුම්ලත් 5 - 11 අතර සාමාජික සංඛ්‍යාවක් සහිත කමිටුවක් පත් කළ යුතු වේ. මෙය පූස්තකාලයාධිපති ගේ ඉල්ලීමට අනුව පාසල් පූස්තකාල කමිටුවේ අනුමැතිය මත සිදු විය යුතු ය.

5.2.2 අපහරණ ලයිස්තුව සකස් කිරීම හා නිරදේශ ලබා දීම

අපහරණ කමිටුව අපහරණ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කර පූස්තකාලයාධිපති හා කාර්ය මණ්ඩලය විසින් අපහරණ ලයිස්තුව 5.1 පරිදි එක් එක් ජේතුවට අදාළ ලෙස (දිනා - විනාශ ප්‍රි, යාවත්කාලීන නොවූ තොරතුරු ලෙස) වෙන වෙන ම සාකච්ඡා කළ යුතු ය. එම ලේඛනයට පරිග්‍රහණ අංකය, වර්ග අංකය, පරිග්‍රහණ දිනය, පොතේ නම, කර්තා, ප්‍රකාශක, මිල වැනි අදාළ සියලු තොරතුරු ඇතුළත් කළ යුතු ය.

5.2.3. අපහරණ කමිටුවේ නිරදේශ ලබා දීම

එම ලයිස්තුව අදාළ නිරණයක සමග අපහරණ කමිටුවේ පරික්ෂාවට ඉදිරිපත් කර ඒ සඳහා මාස 02 ක කාලයක් ලබා දිය යුතු ය. අපහරණ කමිටුව විසින් පහත සඳහන් නිරදේශ එම ද්‍රව්‍ය සඳහා ලබා දිය යුතු ය.

1. නැවත සංසරණයට යොමු කිරීම
2. නැවත සංරක්ෂණය කිරීමෙන් අනතුරු ව සංසරණයට යොමු කිරීම
3. කල්ගත වූ පොත් අඛණ්ඩ පොත් ලෙස සලකා ඉවත් කිරීම
4. ප්‍රතිස්ථාපනය සඳහා පොත් ලැබෙන තුරු සංසරණයට යොමු කිරීම

5. සංරක්ෂණය සඳහා කොතුකාගාර වැනි විශේෂ ස්ථානයකට ලබා දීම
6. ආරක්ෂා කිරීම මගින් වෙනත් පුස්තකාල සමග ඩුවුමාරු කිරීම හෝ පරිත්‍යාග කිරීම

5.2.4 අපහරණයට යෝජීත දුව්‍ය පුදරණනය

විවෘත දැන්වීමකින් අනතුරුව අපහරණයට යෝජීත දුව්‍ය පාසල තුළ පුදරණනය කළ යුතු අතර, ගුරු මණ්ඩලය, සංවර්ධන සම්තිය, ශිෂ්‍ය ශිෂ්‍යවන්, පුස්තකාල කමිටුව, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතනවල නියෝජීතයන්ට ඒ සඳහා ආරාධනා කළ යුතු ය.
එහි දී අදහස් ලබා ගැනීමට උචිත ලෙස පොත් / දුව්‍ය අංක කර ඊට අදාළ ව අදහස් ලිඛීමට පොතක් පවත්වාගෙන යා යුතු ය. පුදරණනය දින දෙකක් පැවැත්වීම ප්‍රමාණවත් ය.

5.3 අපහරණයේ දී සැලකිය යුතු කරුණු

අපහරණ ක්‍රියාවලිය පහත සඳහන් කරුණුවලට අනුකූල ව සිදු විය යුතු ය.

1. පාසලේ ඉතිහාසයට හෝ පාසලට සම්බන්ධ ආයතනයක ප්‍රකාශනයක් නම් එය අනිවාර්යයෙන් ම සංරක්ෂණය කිරීම.
2. එතිහාසික වට්නාකමක් හෝ සංස්කෘතික වට්නාකමක් ඇති ප්‍රකාශන අවශ්‍ය තරම් ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම.
3. අලුත් පිටපතක් මිලට ගැනීමේ හැකියාව ඇති පොත් නැවත බැඳීම හෝ සංරක්ෂණය කිරීමේ දී මූල්‍යමය වාස (COST EFFECTIVENESS) ගැන සලකා බැඳීම.
4. ඉල්ලුමක් නොමැති විම නිසා අපහරණයට යොමු කරන පොත් පුස්තකාලයේ ඇති බව අවශ්‍ය පායකයන් දැනුවත් වි ඇත්දැයි විමසිලිමත් විය යුතු ය. එමෙන් ම එවැනි පොත්පත් වෙනත් පාසලකට / පුස්තකාලයකට අවශ්‍ය විය හැකි නම් ඒවා ඩුවුමාරු කිරීම සඳහා සලකා බැඳීම.
5. කමිටුවෙන් ඉවත් කිරීමට නිරදේශ කරන පොත් සඳහා විකල්ප පොත් දැනාට පවතින්නේ දී භා එසේ නොවන්නේ නම් ඊට විකල්ප පොත් මිල දී ගන්නා තෙක් අපහරණය ප්‍රමාද කිරීම.
6. දුර්ලඟ පොත් (එනම් එතිහාසික හෝ වෙනත් අගයක් ඇති වෙළඳපොලේ මිලට ගත නොහැකි පාසල් සිසුන්ගේ භාවිතයට පුදුසු පොත්) අපහරණය නොකිරීම.
7. වර්ග භා විෂය අනුව විවිධ පොත් වෙන් වෙන් ව අපහරණය සඳහා සලකා බැඳීම.
8. නව කතා, කෙටි කතා භා සාහිත්‍ය නිරමාණ අපහරණයේ දී පායක ඉල්ලුම හෝ රුවීකත්වය පිළිබඳ ව සලකා බැඳීම සහ පොත්වල භෞතික තත්ත්ව සලකා බැඳීම.
9. ගණිතය / විද්‍යාව / තාක්ෂණය වැනි විෂයානුබද්ධ පොත් (සාමාන්‍යයෙන් වසර 15–20 අතර) ප්‍රමාණයක් භාවිතා කළ හැකි වන අතර විෂයමාලා අන්තර්ගතය භා නොගැළපිම ඇතිවීම පසුකාලීන ව සිදු වේ.) ප්‍රමාණවත් එකතුවක් පවතී නම් පැරණි පොත් ඉවත් කිරීම.
10. වාර්ෂික වාර්තා / නාමාවලි / සංවත්සර ප්‍රකාශන
මෙවායේ වැදගත්කම අනුව වසර 2 – 5 අතර කාලයක දී ඉවත් කිරීම.
(ලදා - මහ බැංකු වාර්තා වසර 5 ක් පමණ ද අයවැය යෝජනා වසර 2 ක කාලයක් ද තබා ගැනීම ප්‍රමාණවත් ය.)

11. කෝෂ ගුන්ප

පාසල් පුස්තකාලවල අඛණ්ඩ විමකින් තොර ව අපහරණය සඳහා යෙදවීම බලාපොරොත්තු නොවේ. එහෙත් නව සංස්කරණයක් ලබා ගැනීමට හැකියාව ඇති විටක දී පැරණි සංස්කරණය වසර 20 කට වඩා පැරණි නම් අපහරණ කමිටුවට යොමු කිරීමට පුස්තකාල කමිටුව තීරණය කිරීම.

12. අපහරණ කමිටුව තමන්ට ලබා දුන් සියලු ම පොත් ඉහත 5.2.3 හි අඩංගු කාණ්ඩ 6 ට වර්ග කර ඒවා පුස්තකාල කමිටුවට හාර දීම.

13. එම වාර්තාව පුස්තකාල කමිටුවේ නිරදේශ මත විදුහල්පති විසින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනැතුරු ව පරිග්‍රහ ලේඛනයෙන් විධිමත් ව ඉවත් කිරීම.

මෙතෙක් අපහරණ ක්‍රියාවලිය සිදු කර නොමැති නම් ඉහත සංශෝධනයට අදාළ ව අපහරණය කළ යුතු පොත් පත් හඳුනාගෙන ඉවත් කිරීම 2018 දෙසැම්බර් 31 ට පෙර අවසන් කළ යුතු බව දන්වමි.

සුනිල් හේටට්ජාරච්චි
ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය

- පිටපත් - 1. විගණකාධිපති, රජයේ විගණක දෙපාර්තමේන්තුව
2. සභාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
3. අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය
4. අධ්‍යක්ෂ ජනරාල්, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව